

පුරාණ ජන සමාජයේ කැද සහ ධානා ආහාර පරිභෝෂනය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යායනයක්

පානියෙල සූම්ගල හිමි

හැඳින්වීම

සැම රටකම එම රටට අවේණික ආහාර ක්‍රමවේදයක් පවතින අතර එය තම මූතුන් මිත්තන්ගෙන් ලැබුණු දායාදයක් ලෙස සැලකීමට රටවැසියන් පුරුදු වී සිටිය. දේශගුණය, පරිසරය සහ හෝග සම්පත අනුව ඕනෑම සමාජයක ප්‍රධාන ආහාර රටාව සකසා ගැනීම සාමාන්‍ය සිදුවීමකි. ඒ අනුව පුරාණ ශ්‍රී ලංකාවේ කැඩිකරුමය තුළ වී ගොවිතැන සහ හේත් ගොවිතැන ප්‍රමුඛස්ථානයක් ගත් අතර ප්‍රධාන ආහාර වේල ඒ ආගුයෙන් සපයා ගැනීමට පුරාණ මිනිසුක් උත්සුක විය. කැද ආහාරයද ධානා සහ ස්වභාවික පරිසරයේ වැළවන කොළ වර්ග මිශ්‍රණය කුළින් සකසා ගැනීමට බුද්ධීමත් විය. බොද්ධාගමික පුරාවේද්‍යා ස්ථාන සහ සාහිත්‍ය මූලාගු පරිභාෂ්‍යයෙන් ධානා සහ කැද ආහාරය පිළිබඳ කොතෙකුත් සාධක අනාවරණය වන අතර ඒ පිළිබඳව මෙහිදී වැඩිදුර සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

අන්තර්ගත ප්‍රවේශය

ජ්‍යෙෂ්ඨ පැවැත්ම තහවුරු වීම සඳහා ආහාරය අවශ්‍යතාවය සාධකයකි. ජීවි පරිණාමයේ මූල් අවධියේ සිටම තම වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා විවිධ ආහාර වර්ග පරිභෝෂනය සිදුවිය. විවිධ ජීවි වර්ග බොවීම සහ ඇති වීම සඳහාද ආහාරය එක් සාධකයක් ලෙස හඳුනාගත හැකිය. ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. පිරිපුන් හා සවිශක්තිමත් ගරීරයක්, බුද්ධීමත් මනසක් නිර්මාණය සඳහා ආහාරවලින් ලැබෙන්නාවූ පිටිවහල මෙතැකැයි විස්තර කළ නොහැකිය. යහපත් නීරෝගී දැවියක් ඇති කිරීම සඳහා නිවැරදි ආහාර වර්ග තෝරා ගැනීමෙන් එය සිදුකළ හැකිය. සත්ත්වයාගේ සැපය, බලය, වර්ණය, නීරෝගීකම, ආදි තත්ත්වයන්ට

ආහාරයෙන් බලපැමක් කළ හැකිවනුයේ සත්ත්වය මෙලොව එළිය දැකිමෙන් පසුව ය. නමුත් ආපුර්වේදයට අනුව සත්ත්වය මෙලොව එළිය දැකිමට පෙර කළලයේ ඉපදීමෙහිලා සමත්වන ගුණ-ගුණ්ඩීත යන දෙකද ආහාර නිසාම හටගත්තක් ලෙස සඳහන් වේ.

පුරාණ ශ්‍රී ලංකාවේ ආහාර රටාව පිළිබඳ අධ්‍යයනයේදී පුරාවිද්‍යාත්මක මූලාගු සහ සාහිත්‍ය මූලාගු පුමුබ සාධකයන් ලෙස ආදේශ කරගත හැකි අතර ඉන් බොහෝ සාධක ප්‍රමාණයක් සාහිත්‍ය මූලාගු අධ්‍යයනයෙන් හඳුනාගත හැකිය. මේ අනුව පුරාණ ගැමියන් දිනකට ආහාර වේල් තුනක් හිල, ද්වාල සහ රාත්‍රී වශයෙන් ආහාරයට ගත්හ. හිල් කැම වේල සඳහා බත් සමග පොල් සම්බෝල ආහාරයට ගත් අතර සමහරක් කිරිහෙරදී සමග බත් ආහාරයට ගැනීමට පුරුදු විය. අල වර්ග හා බතල වර්ග තම්බා පොල් සමග ආහාරයට ගැනීමද සිරිතක් විය. ආනම ඇතුළු වැනි ව්‍යුහ දහවල් බතට සුදුසු ආහාරයක් වූ අතර වැවූ මාඟ හෝ ද්ධිමස් ද එයට එකතු විය. දහවල් ආහාර වේල තරමක් බර ආහාර වේලක් විය. රාත්‍රී ආහාර වේලද එළවුල දෙකක් සමග ආහාරයට ගත්හ. ගැමියන් ව්‍යුහ සකසා ගැනීමේදී තුන පහ හෙවත් කුල්බු යේදීමෙහි. තුන පහ යනු වර්ග තුනක් සහ පහක් සම්බන්ධ කළ කුල්බුය. වර්ග තුන නම් පුණු, දුරු හා ගම්මිරස් ය. පස් වර්ගය නම් කළදුරු, කොන්තමල්ලි, අඩ, උල්හාල් හා කහය. මේ තුන පහ හැරුණු විට ව්‍යුහ සඳහා පැහැරි, රම්පේ, කරපිංචා, දෙහි, දොඩුම්, ගොරකා වැනි දේවල් හාවත කළහ.¹

ශ්‍රී ලංකාවේ විටන් විට සිදු වූ සංස්කෘතික විපරියාස හේතුවෙන් වර්තමාන ආහාර රටාව ශ්‍රී ලංකාවට පමණක් අවශ්‍යීක තොටුවක් වේ. අනුරාධපුර මූල් අවධියේ සිට සිදු වූ වෝල ආනුමණ සහ පෘතුගිසි ලන්දේසී සහ ඉංග්‍රීසි පාලකයින්ගේ පාලනාධිකාරයට යටත් වීමත් සම්ගින් සංස්කෘතික බලපැම සුපුරු සිංහල සංස්කෘතියට එල්ල වන්නට විය. මූල් කාලයේදී විදේශීය ආහාර පාන පිළිබඳව වූ “තිරුවානා ගල් කමින් ලේ බොනවා ය” යන අදහස ක්‍රමයෙන් වෙනස් වී තිරුවානා ගල් පාන් වලට උපමා කළ අතර ලේ වයින් වලට උපමා කළහ. සිංහලයින් සුදු හමට දැක්වූ ගොරවයෙන් තාන්න මාන්න කෙරෙහි දැක්වූ අසීමිත ආසාවත් නිසා සුදු ජාතින්ගේ ආහාරපාන වට්ටෝරු ඉතා ඉකමනින් වැළඳ ගත්හ. පසුකාලීනව එය

සංස්කෘතික අංගයක් බවට පරිවර්තනය විය. උදෑසන කිරීතන් ධානු වර්ග වැනි ආහාර වර්ග ආහාරයට ගත් සිංහලයන් ජැම් තවරන ලද පාන් කැල්ලක් අනුහුත කිරීමට ලැබේම වංශවත් කුලයක ලක්ෂණයක් යැයි කළේපනා කළහ. මෙය කුමකුමයෙන් නගරබද සිංහල ප්‍රවුල්වල මුල් බැස ගන්නට විය. කරුණු මෙසේ වුවද අතිත රජධරුවන් සහ සිංහලයන්ගේ ආහාර රටාවේ ප්‍රමිතිය සහ ඒවායේ ගුණවත් බව කියා පැමුව නොදුම උදාහරණ වනුයේ වෙහෙර විහාර වැව් අමුණු ය. මෙවැනි දැවැන්ත නිර්මාණයන් දකිනිවිට එදා අපේ මුතුන් මිත්තන්ගේ කායික, මානසික ගක්තිය, බලය, ප්‍රයුව පිළිබඳ යම් අදහසක් ලබා ගත හැකිය. මෙවැනි මතා පෝෂණයක් ලබා ගැනීමට නම් විධිමත් ආහාරපාන පද්ධතියක් තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ පිළිබඳව සොයා බැලීමේදී පුරාවිද්‍යාත්මක මෙන්ම සාහිත්‍යමය වශයෙන් කරුණු හෙළි වේ. අවට පරිසරය හා සම්ප්‍රවේශන් ගාකමය හා සන්න්වමය ආහාර මත යැපෙම්න් දිවි ගෙවූ ජනතාවක් සිටි අතර ඔවුන් ධානු ආහාර ප්‍රධාන කොට ගනීම්න් අමතරව අල වර්ග, එළවුල්, පලතුරු, කාල වර්ග ගස්වලින් ලබා ගන්නා පලයන්, කුළුබඩු බොග, තෙල් වර්ග, බුලත්, පුවක් ආදි ගාකමය ආහාරද මාංශමය හා බිත්තර මේ මැස්සන්ගේ පැණි ආදිය වශයෙන් සන්න්වයමය ආහාර රාජියක් ආහාරයට ගෙන ඇත.

අතිත සිංහලයා පැරණි ආහාර ධානු වර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර වී නොහොත් 'විහි' මේ අතරින් ප්‍රධාන වේ. උදු, මූ., තැල, මැෂ, අමු, මෙනෙර්, කොංගු, වරා, කුරක්කන්, යව වැනි ධානු බොග රාජියක් සඳහන් වේ. පැරණි පාලි ගුන්ථවල ධානු වර්ග කිහිපයක් පිළිබඳ සඳහන් වේ. ඒවානම් සාලි, වී, කැදැස, වරක, කංගු, දුම්, හා යවයි.² සාහිත්‍යය මූලාශ්‍ය අනුව දුටුගැමුණු රුපුගේ පුත් සාලිය ඉපදෙනු දින තන හාලේ වතු සුවඳ හාලේ පිළිබඳ කතා පුවතක් මහාවංශයේ සඳහන් වේ.³ දුටුගැමුණු රුපුට ජ්‍යෙෂ්ඨයක් කොංගු දානයක් දුන් බවත් රුපු ඒවා කොට කොංගු බතක් පිළියෙල කරගත් බවත් සඳහන් වේ.⁴ තවද මහසෙන් රජකුමා විසින් මහාවිහාර ඩුම්යේ පිහිටි ලෝවාමහාප්‍රාසාදය විනාශ කොට එහි උදු වැපිරුවේ යයි. මහාවංශයේ සඳහන් වේ.⁵ තොශ්නිගල සහ එප්පාවල සෙල්ලිපියෙන්ද වේ, මුං සහ සසර නම් වී වර්ගයක් ගැනැද සඳහන් වේ. ශ්‍රී ලාංකේය

ජනතාවගේ ප්‍රධානතම ආභාරය වන බත සපයා ගනු ලබුවේ සහල් වලිනි. සහල් දේවරුගයක් පිළිබඳ වංශකතාවල සඳහන් වන අතර එක් සහල් වර්ගයක් මඩ ගොවිතැනෙන් ලබා ගන්නා වී සහල් වන අතර අනෙක් සහල් වර්ගය කුදාකර පුදේශවලින් ලබා ගන්නා සාලි නම් සහල් වර්ගයයි. බත ප්‍රධාන ආභාරය ව්‍යත් බත පමණක් ආභාරයට ගත් අවස්ථා තොමැති අතර සූවද ගිතෙල්, මස් මාංග, ව්‍යාජන හා මිශ්‍රකර ආභාරයට ගත්තට ඇතු. ආභාර රටාව දුෂ්පත් පොහොසත් බේදය අනුව වෙනස් වූ අතර සූවද ගිතෙල් මොණර මස් සමග ඇල් හාල් බත එදා උසස් පැලැන්තියේ පිරිස ආභාරයට ගත් අතර පලා මාලව කාඩ් ඇමුල් සමග තිබුවු හාල් බත් සමගින් දුෂ්පත් පැලැන්තියේ පිරිස ආභාරයට ගෙන ඇතු.

වර්තමානයේ පවා කිරිබතට හිමිවනුයේ සුවිශේෂ ස්ථානයකි. මෙම ආභාර ක්‍රමය මුළුන් කැද සකසා ගන්නා ආකාරයෙන් සකසා පසුව තරමක් පොල් කිරි මිශ්‍ර කරමින් බත ස්වරූපයෙන් සකස් කරගෙන ඇතු. අනුරාධපුර අවධියේදී පොල් කිරි වෙනුවට එළකිරී යොදා එළකිරීයෙන්ම ඉතාමත් රසවත් කිරිබත් පිසිගත් බවට බෙද්ද සාහිත්‍යයේ තොරතුරු සඳහන් වේ. බුදුන් වහන්සේ ඇසතු බේරු රැක මුල වැඩි සිටි සමයේ කිරි මිශ්‍ර බතක පිළිගැන්වූ බවත් එය ක්ෂීරපායාස ලෙස හඳුන්වා ඇතු. බොහෝ දුරට මෙය කැද වර්ගයක් විය හැකිය. මෙය බොහෝ රසවත් වූ කළේහි මධුර පායාස ලෙසද ව්‍යවහාර වී ඇතු. අතිතයේ මධුර පායාස ලෙස හැඳින්වුයේ ගිතෙල්, මී, හකුරු හා මිශ්‍ර සකසා ගත් ආභාරයෙකටයි සඳහන් වේ. තවද මහාවංශයට අනුව සිනි, මී පැණී, වෙබිරු, ගිතෙල් සංයෝග කොට සකසා ගත් බත් විශේෂයක් පිළිබඳ සඳහන් වේ.⁶ පායාස යන නමින් හඳුන්වන කිරිබත් අනුරාධරුපුර අවධියේ සිට ජනප්‍රිය ආභාරයක් වූ අතර උසස්පහත් කාටත් පොදු ආභාරයක් විය. සුහ කටයුත්කකි කිරිබත මෙරට කැම බීම අතර අද මෙන්ම එදත් පොදු ආභාරයක් ලෙස හඳුනාගත හැක. දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරුන්ට බත් කවන උත්සවයේදී 500 ක් හික්ෂුන්ට කිරිබත් ප්‍රජා කළ බව මහාවංශයේ සඳහන් වේ.⁷ දුටුගැමුණු රජුද මහා සංසයාට පැණී මුසු කිරිබතින් සංග්‍රහ කිරීමට දාන ගාලා සුසාලියක් කර වූ බව මහාවංශයේ සඳහන් වේ.

කිරිබතට අමතරව අනුරාධපුර හා පොලොන්නරු අවධිවලදී ජනප්‍රියව පැවැති බතක් ලෙස පැසි බත හඳුනාගත හැකිය. එම වංශයෙහි සඳහන් වන ආකාරයට රජවරුන්ගේ සහ ප්‍රජාවරුන් විෂයෙහි තණ සහලේ පැසි බතක් පිළිබඳව සඳහන් වේ. මෙම පැසි බත සකසා ගනු ලබන ආකාරය පිළිබඳ සඳහන් නොවන අතර මස් වර්ග, එළව්ල වර්ග මිශ්‍රකර තෙලෙන් තෙම්පරායු කරමින් මෙම පැසි බත සකසා ගන්නට ඇති යන්නයි. අම්බලහත්ත (අැමූල් බත) යන්නෙන් පාලියෙහි සඳහන් වන්නේ මෙම පැසි බත බවත් මොණර මස් යොදා ඇල් හාල් බතවලින් පිළියෙල කරමින් ව්‍යාජන රහිතව මෙම බත ආහාරය සඳහා සුදුසු පරිදි සකසා ගෙන ඇතු. ⁹ කාචි බත ද ඩිංහල පැරණි ආහාර රටාව තුළ පැවැති අතර හාල් පිටි ආදි ඉව්‍ය පල්කර සාදන ඇැමූල කාචි ඇැමූල ලෙසද හඳුන්වයි. තෙල් ඇතිලියක උදුනෙහි සුවද ගිතෙල් වත්කර කාචි බත පැන් මිරිකා සෝදා හැර බැඳ උක් සකුරු ආදි වතු මධුර බහා යන ආදි ලෙසට කාචි බත සකසා ගන්නා ආකාරය පිළිබඳව සද්ධර්මාලකාරයේ දක්වා ඇත. දිය බත ලෙසින් හඳුන්වන බත අතිතයේ පැවැති ලෙඩ රෝගවලින් පෙළෙන රෝගීන් ද විශේෂයෙන් අනුහුත කර ඇත. රාත්‍රියෙහි සිසිල් දියෙහි බත දමා පසුදා උදේ කාලයේ බතේ පැන් මිරිකා ඉවත් කර ලුණු මිරිස්, පොල් කිරි, ලුණු ආදිය දමා වර්තමානයේ බොහෝ ප්‍රදේශවල මෙම බත පිළියෙල කරගන්නා අතර ප්‍රධාන ආහාරයක් ලෙසද ආහාරයට ගත හැකිය. මෙලෙස සාදාගත් දියබත ආහාරයට ගැනීමෙන් උෂ්ණ රෝග මගහරවා ගැනීමට ප්‍රථමවන. දියබත් හා එළකිරි මිශ්‍රකර දින තුනක් ආහාරයට ගැනීමෙන් උෂ්ණාදි රෝග සමනය කර ගත හැකි අතර වර්තමානයේ පවා ආයුර්වේද බෙහෙතක් ලෙස දේශීය වෙවළුවරුන් විසින් නිරදේශ කරනු ලැබේ. වරක් බුදුන් වහන්සේ විසින්ද එක්තරා හික්ෂුවකගේ රෝගාබාධයක් සුව කිරීම සඳහා මහණෙනි වියලි බත් ප්‍රථමස්සා දිය කොට පෙරාගත් බත් කන්ට පොවන්ට අනුදනිමියි වදාරා ඇතු. ⁹ මේ අනුව දියබත අතිතයේ පමණක් නොව වර්තමානයේද ගැමි සමාජය තුළ ඔහුගේය ආහාරයක් ලෙස සලකා ආහාරයට ගැනීමට පෙළමේ. ඩුණු සහල් යොදා පිළියෙල කරගන්නා බත හැදි බත ලෙස හඳුන්වයි. මෙය හිල් ආහාරය සඳහා ගන්නා අතර ජලය සහ කිරිවලින් තම්බා මෙම බත සාදා ගනියි. මෙසේ උයාගත් බත වර්තමානයේ පවා උඩිරට ප්‍රදේශවල පවතින අතර ර්ව ඩුණුසාල්

බත යයි ව්‍යවහාර කරයි. හැඳි බත කුම දෙකකට සාදාගන්නා අතර බතට පොල්කිරි දමා සාදාගන්නා කුමයක් එම පොල් කිරීවලට පැණි කවලම් කොට සාදා ගන්නා කුමයක් වශයෙනි. පැණි කවලම් කර සකසා ගන්නා බත රසවත් බැවින් වැඩිය.

අතිතයේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව පැවත එන ආහාර කුමයක් ලෙස කැද නොහොත් යාගු පෙන්වනිය හැකිය. මෙය සාහිත්‍ය කෘතිවල කැද ලෙසින්ද සේල්ලිපිටල යාගු, හමුණ ලෙසද සඳහන් වේ.¹⁰ විටින් විට සාහිත්‍යය කෘතිවලද රුවරුන් සහ පුහුවරුන් ද හික්ෂුන් වහන්සේලා උදෙසා විවිධ කැද වර්ග පූජා කළ බවට සාධක අනාවරණය වේ. දුටුගැමුණු රජු හික්ෂුන් උදෙසා කැද පූජා කළ බව මහාවිංඡයේ සඳහන් වේ. මිරිසුවැරිය ස්තූපය මහා සංස්යාට පූජා කරන උතස්වයේදී කුඩා සාම්බෝර නමක් උණු කැද පාත්තරයක් රැගෙන ගිය බව මැඹ්ම නිකාය අවියකතාවේ සඳහන් වේ. සද්ධර්මාලංකාර කතුවරයා කැද පානය කිරීමෙන් ව්‍යාධිය දුරකරගත් කතා ප්‍රවතක් මගින් කැද පානය කිරීමෙන් නිරෝගී බව ලබාගත හැකි ආකාරය පිළිබඳව සාලික රාජ්‍යස්ථාවෙහි සිවිස්තර දක්වා ඇත.¹² "ස්වාමීනි සිනාසී මට නින්දා නොකළ මැනවි. මේ කැදෙහි අනුහාව නුම් වහන්සේට නොදැනෙයි. එසේ හෙයින් ඒ ගැන මා අතින් ඇසුව මැනවි. මේ බෙහෙත් කැද නම් සියලුම ව්‍යාධි නැසෙන උතුම් ව්‍යාපෘතියෙකි. මේ බෙහෙත් කැදින් මදක් ඇස් ඇදී ඇසිල්ලෙහි හි අන්දයේ ඇස් ලබත. පූ කළ ගඩ පොකස් අදි වූ සියලු රෝග සංසිද්ධියේ. මෙයින් මදක් අනුහාව කළ ඇසිල්ලෙහි ගොඥවෝ කරා කෙරෙති. බිහිරි බව නැති වෙයි. සියොලුග රැලි නැති වන්නේ ය. ඉස නර නැති වෙයි. මේ පාරිවි තලයෙහි සත්වයනට ඇති වන යම් ව්‍යාධියෙකට මේ හිඟය යම් පමණ ය. මේ ලෝකයේ බොහෝ දින ධාන්‍ය සම්පත් ඇතිව සර්වාහරණයෙන් සැරසි ඇවැළින්නේ වී නමුත් ඉදින් රෝගී වී නම් ඉතා නො බන්නේය. කිසි ව්‍යාධියෙක් නැති නිරෝගී තැනැත්තේ හැම තන්හි ම ගොඥාමන් ව බෙලති යි කිහි. එතෙහුම් ඇසු කුමාරයේ සියොලුග සම් වැරල් ගත් මහලු මිනිසකු ගෙන්වාගෙන ඔහුට එයින් යන්තම් කැදින්තක් පෙවුහ. ඒ ඇසිල්ලෙහි ඒ මහල්ලා තරුණ පුරුෂයෙකු මෙන් විෂ්පිලි නැතිව ගොඥාමන්ව සිටගත....." මේ අනුව පැහැදිලි වන්නේ කැද හිඟයෙක් ලෙස සමාජත්ව පැවැති බවයි.

කැද සකසා ගැනීම සඳහා හාටිත අමුදුව්‍ය අනුව දෙවර්ගයකට වර්ග කළ හැකිය. ගෙවත්තේන් කඩාගත් කොළ වර්ගවලින් සකසන කැද, කොළ කැද නමින්ද ධානාව වර්ග හාටිතයෙන් සකසාගත් කැද ධානාව කැද ලෙසින්ද හඳුන්වයි. සහල් තම්බා ගත් කැද බත් කැද ලෙස හඳුන්වයි. මෙම කැද වර්ගය ඇග පත්ත් අමාරුවට සහ උණ වැළඳුනු රෝගීයෙකුට ඉතා සුදුසු ආහාරයකි. එසේම මූං ඇට වැනි ධානාවලින් පෙරු කැද මූං කැද ලෙස හඳුන්වන අතර දුරු මිරිස් නොයෙදා මූං ඇට තම්බා ඇට නැති සේ පෙරු කැද රෝගාබාධ සුවච්චමට සුදුසු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ.¹³ තවද ප්‍රේතු කැද රෝගීන්ගේ ආහාර රුළිය වර්ධනය කිරීම සඳහා ලබා දෙයි. පුරාණ මිනිසුන් කැද පානය සඳහා සකසා ගත්තේ පිරිවලින් බව පසුව කල් යත්ම හාල් පිටි නොකර කැද සකසා ගත් බවත් විමලවංශ හිමියේ සඳහන් කරයි.¹⁴ මෙම කැද වර්ග සාහිත්‍ය පොත්වල සඳහන් වන්තේ උප කැද, බොහෝ පුරු කැදක් පිළිබඳව ස්ථාධරමාලංකාරයේ සඳහන් වේ. මෙබඳ කැදක් මිලයදේව මහරහතන් වහන්සේ වැළඳුබව මහාවංශයේ සඳහන් වේ.¹⁵ කුරක්කන් කැද සමාජගතව පැවැතියේ ගරීර ගක්තිය වර්ධනය කරන කැද වර්ගයක් ලෙසටය. සතියට කිහිප වතාවක් ගෙදර ස්වාමීය සහ පිරිමි ලමුන් වෙනුවෙන්ම මෙම කැද වර්ගය සකසා ඇත. බොහෝ අවස්ථාවන්හි කොළ කැද සඳහාද ධානාව වර්ග හාටිත කරන අවස්ථාද තැන්ත්තේ ද නොවේ.

පැරණි ජන සමාජය තුළ මෙන්ම වර්තමාන ජන සමාජය තුළ ද කොළ කැද ඉතා ජනප්‍රියව පවතින කැද වර්ගයකි. කොළවල පවතින ගුණ අගුණ සහ ලෙඩි රෝගය අනුව කැද වර්ග බොහෝමයක් හඳුනාගත හැකිය. කොළ කැද පිළියෙළ කරගැනීමේදී අදාළ කොළ වර්ගය හොඳින් සෝදා උණු දියේ ස්වල්පයක් ද මිශ්‍ර කොට එම කොළ වර්ගයේ යුතු ඉතා හොඳින් මිරිකා ගත යුතුය. කැකුල් හාල් ස්වල්පයක් ලිපේ තබා එය තැම්බුනු පසු මුලින්ම පොල් කිරී ස්වල්පයක් සහ පසුව කොළ යුතු ද මිශ්‍රකර විනාඩී පහක් පමණ තැම්බෙන්නට දිය යුතුය. ඉන්පසු පානය කිරීම සඳහා සුදුසුයි.¹⁶

අනොදා කොළ කැද - ලේ යන අර්ථස් රෝගීන්ට ඉතා ගුණ දායකයි.

ඉරමුසු කැද - වාත, රක්ත, කුළුණුදී වර්ම රෝග, මූත්‍ර දැවිල්ල, අධික ගරීර උෂ්ණත්වය, බඩු පිළිම යන රෝග සඳහා ගුණ දායකයි

නීරමුල්ලිය කොළ කැද - වාතරක්ත, රත්තිත්, මූත්‍රදාහ යන රෝග සඳහා ගුණ දායකයි.

ඒලබටු කොළ කැද - මෙය පානය කිරීමෙන් කැස්ස, හතිය, පුළුවේ බර අඩු කරගත හැකිය.

කුප්පමේනිය කොළ කැද - කැස්ස, ඇශ්‍රම, පීනස, සෙමිගතිය යන ලෙඩවලට ගුණ දායකයි.

කොහිල කැද - අර්ගස් මලබද්ධය සුවකර ගැනීම සඳහා ගුණ දායකයි.

ගොටුකොළ කැද - පීනස, මාන්දම, ඇස් රෝග සුවකරගත හැකිය.

දියබෙරලිය කැද - මූත්‍ර දැවිල්ල, ගරීර දාහය, සෙංගමාල, සේර්ම රෝග මග හරවා ගත හැකිය.

පෙනෙල කැද - හද්ධෙවිදනා, ධාතු දුර්වලතා, ගරීර දාහය දුරුකරගත හැකිය.

පොල්පලා කැද - මූත්‍රදාහ, මූත්‍ර බද්ධ, ගරීරදාහ සුවකරගත හැකිය.

මුකුණුවැන්න කැද - ඇස් රෝග දැවිල්ල සුවකරගත හැකිය.

මොනරකුඩ්මිබිය කැද - සෙංගමාලය, රත්තිත, දැවිල්ල සඳහා ගුණ දායකයි.

රණවිරා කොළ කැද - වාතරක්ත, මූත්‍රදාහ, දියවැඩියාව රෝග සඳහා ගුණ දායකයි.

භාතාවාරිය කොළ කැද - වාතරක්ත, රත්තිතිත, ගරීර උෂ්ණත්වය සඳහා ගුණදායකයි.

හින් උදුපියලිය කැද - සෙංගමාලය, ගාරීරික විෂ, ඇස් රෝග, අතිසාර යන රෝලවලට ගුණ දායකයි.

වැල්තිබවට කොළ කැද - සාමාන්‍ය කැස්සට සහ කක්කල් කැස්සට ඉතා ගුණ දායකයි.

විෂ්ණුකාන්තිය කැද - නින්ද අඩුකම, ගරීර උත්තන්වයට ගුණදායකයි.

මෙම කොළ කැදවලට අමතරව එළකටරොල කැද, එරමුද කොළ කැද, මිලිද කොළ කැද, කියිල කොළ කැද, කිරිඳගුණ කොළ කැද, කිතුල්බඩ කැද, දිවුල් කොළ කැද, බකිනි කොළ පොතු කැද, රත්මල් කොළ පොතු කැද, මුණුවිල කැද, සැවැන්දරා කොළ කැද, හින් බෝවිටියා කොළ කැද වැනි කැද වර්ග රසක් විවිධ ලේඛ රෝග සඳහා පැරණි සිංහල ජනය පානය කිරීමට පෙළඳී ඇත.

පුරාණ සිංහලයා ආහාර තෝරාබේරා ගැනීමේදී ගුණ අගුණ සහ එහි පෝෂණය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වී ඇත. ආහාර සකසා ගැනීම සහ ධාන්‍ය කොටස් වෙන්කර ගැනීමේදී පෝෂණීය කොටස් විනාශ නොවන පරිදි සකසා ගැනීමට උත්සාහ ගෙන ඇත. එළවල පමණක් ආහාරයට ගන්නා මස් මාංශ නොකන අයටද මෙම ධාන්‍ය ආහාර ගැනීමෙන් සත්ත්ව ප්‍රෝටීන්වලට සමාන ගුණයක් ලබාදෙයි. එපමණක් නොව කොළ වර්ග සහ සහල් මිශ්‍ර කරමින් සාදා ගන්නා කැද වර්ගවලින්ද කායික ගක්තිය මෙන් මානසික ගක්තියද වර්ධනය කරයි. සමහරක් ආහාර වර්ග පිළිබඳව සාධක හමුනොවන අතර සිංහල ජනතාව අතරින් එම ආහාර වියැකෙමින් පවතින අවස්ථා ද ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ ලෝකයේ විවිධ සංස්කෘතීන් නියෝගනය කරනු ලබන ආහාර වර්ග අප්‍රත් රසයකින් සිංහල සංස්කෘතිය තුළ මුල් බැස ගැනීමය. වර්තමානයේ මෙසේ ව්‍යවත් අතිතයේ ධාන්‍ය වර්ග සහ කොළ වර්ග ආහාර කළමනාකරණය තුළ මුල් තැනක් ගෙන ක්‍රියා කළ බව උක්ත සාධක අනුව තවදුරටත් පැහැදිලි වේ.

ආන්තික සටහන්

1. සේනාරත්න, ඩී. ඇම්, පුරාණ ලංකාවේ ගම්දෙර වින්ති, සමන්ති පොත් ප්‍රකාශකයෙ, ජා ඇල, 2013, පිටු. 46
2. විමලවංශ හිමි, බද්දේගම, අලේ සංස්කෘතිය, ගුණරත්න සහ සමාගම, කොළඹ, 1964, පිටු. 632
3. ඉතා පැරණි බණ කතා, හිඹලවත්පු හා සහස්සවත්පුව, පරිවර්තනය; පොල්වත්තේ බුද්ධිතත්ත්ව හිමි, රත්න ප්‍රකාශකයේ, කොළඹ, 1959, පිටු 82
4. එම, පිටු. 83
5. මහාවංසය, පරිවර්තනය; ශ්‍රී සූමංගල හිමි සහ බවුවන්තුබාවේ දේවරක්ඩිත හිමි, එස් ගොඩිගේ සහ පහෝදරයේ, කොළඹ, 1996, පරි. 23; 51
6. එම, පරි. 32; 39
7. එම, පරි. 22; 70
8. සද්ධේරමාලංකාරය, සංස්. ධර්මකිරිති හිමි, සිස්ටමැටික් ප්‍රින්ටරස්, දෙශිවල, 1997, පිටු. 687
9. මහාවග්‍ර පාලිය, සංස්. අම්බලන්ගොඩ ධම්මකුපල හිමි, ලංකා ආණ්ඩුව, 1957, පිටු. 535
10. අමරවංශ හිමි, කොත්මලේ, ලක්දිව සෙල්ලිපි, ඇම් ඩී. ගුණසේන සමාගම, කොළඹ, 1969, පිටු. 41
11. රුජුල හිමි, වල්පොල, ලක්දිව බුද්ධසම්බෝධ ඉතිහාසය, ඇස් ගොඩිගේ සහ සමාගම, කොළඹ, 1955, පිටු 59
12. සද්ධේරමාලංකාරය, සංස්. ධර්මකිරිති හිමි, සිස්ටමැටික් ප්‍රින්ටරස්, දෙශිවල, 1997, පිටු. 73
13. මහාවග්‍ර පාලිය, සංස්. අම්බලන්ගොඩ ධම්මකුපල හිමි, ලංකා ආණ්ඩුව, 1957, පිටු. 537
14. විමලවංශ හිමි, බද්දේගම, අලේ සංස්කෘතිය, ගුණරත්න සහ සමාගම, කොළඹ, 1964, පිටු. 685
15. මහාවංසය, පරිවර්තනය; ශ්‍රී සූමංගල හිමි සහ බවුවන්තුබාවේ දේවරක්ඩිත හිමි, එස් ගොඩිගේ සහ පහෝදරයේ, කොළඹ, 1996, පරි. 36; 68
16. සේනාරත්න, ඩී. ඇම්, පුරාණ ලංකාවේ ගම්දෙර වින්ති, සමන්ති පොත් ප්‍රකාශකයෙ, ජා ඇල, 2013, පිටු. 47